



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක: 2477424, 2477423, 2477311
 ෆැක්ස්: 2346257, 2477739
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

ප්‍රවෘත්ති නිවේදනය

නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව
දිනය 2016 මැයි මස 20 වැනි දින

මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 මැයි

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් වර්ධනය, 2016 පෙබරවාරි මස පැවති සියයට 19.8 හා සාපේක්ෂව 2016 මාර්තු මාසයේදී සියයට 18.9 ක වර්ධනයක් වාර්තා කරමින් මන්දගාමී විය. පුළුල් මුදල් වර්ධනය සඳහා දේශීය ණය ප්‍රසාරණය ප්‍රධාන වශයෙන් හේතු වූ අතර, එයින් වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණයවල වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වර්ධනය, පෙර මාසයේදී වාර්තා වූ සියයට 26.5 හා සාපේක්ෂව 2016 මාර්තු මාසයේදී සියයට 27.7 ක් විය. ණය සපයන ලද අංශ අනුව ව්‍යාප්තිය සැලකීමේදී, කර්මාන්ත සහ සේවා අංශ සඳහා ලබාදුන් ණය ප්‍රමාණය ඉහළ මට්ටමක පැවති අතර, පුද්ගල ණය සහ අත්තිකාරම් ද සැලකිය යුතු ඉහළ යෑමක් වාර්තා කළේය. මේ අතර, මෑතකදී අනුගමනය කරනු ලැබූ දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ දේශීය මුදල් වෙළඳපොළ අතිරික්ත රුපියල් ද්‍රවශීලතාව පහළ යෑමේ ප්‍රතිඵලයක් වශයෙන්, කෙටිකාලීන මුදල් වෙළඳපොළ අනුපාතික සහ අනෙකුත් වෙළඳපොළ පොලී අනුපාතිකවල ඉහළ යෑමක් දක්නට ලැබුණි. කෙටිකාලීන පොලී අනුපාතික ඉහළ යෑමේ

බලපෑම වෙළඳපොළ අනෙකුත් පොලී අනුපාතික කරා ක්‍රමානුකූලව සම්ප්‍රේෂණය වීම පිළිබිඹු කරමින්, වසරේ දෙවන කාර්තුව තුළදී මුදල් සහ ණය සමස්තවල ප්‍රසාරණය මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද. 2006/2007=100) අනුව මනිනු ලබන මතුපිට උද්ධමනය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, පෙර මාසයේ වාර්තා වූ සියයට 2.0 හා සාපේක්ෂව 2016 අප්‍රේල් මාසයේ දී සියයට 3.1 ක් විය. ඒ අතර, කො.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය, 2016 මාර්තු මස වාර්තා කරන ලද සියයට 1.1 සිට 2016 අප්‍රේල් මාසයේදී සියයට 1.3 දක්වා ඉහළ ගියේය. කෙසේ වෙතත්, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද. 2006/2007=100) මත පදනම් වූ මූලික උද්ධමනය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, පෙර මාසයේ වාර්තා වූ සියයට 4.5 මට්ටමේ නොවෙනස්ව පැවතුණි. මේ අතර, ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද. 2013=100) අනුව ගණනය කරනු ලබන මතුපිට උද්ධමනය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, 2016 මාර්තු මාසයේ වාර්තා කළ සියයට 1.7 හා සැසඳීමේදී සියයට 2.2 ක් දක්වා ඉහළ ගිය අතර, එය වාර්ෂික සාමාන්‍ය පදනම මත සියයට 2.4 ක් විය. එකතු කළ අගය මත බදු අනුපාතික (VAT) මෑතකදී ඉහළ නැංවීම සහ එකතු කළ අගය මත බදු හා ජාතිය ගොඩනැගීමේ බදුවලට (NBT) අදාළව පැවති ඇතැම් නිදහස් කිරීම් ඉවත් කිරීම හේතුවෙන් පාරිභෝගික මිල ගණන්වල එක්වරක් පමණක් සිදුවන ඉහළ යෑමක් අපේක්ෂා කෙරෙන අතරම, පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සැපයුම් අංශ අඩාල වීම තුළින් නුදුරු කාලයේදී මිල ගණන් මත පීඩනය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. සැපයුම් අංශයේ තාවකාලික බාධා මධ්‍යයේ වුවද, නිසි ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති හේතුවෙන් උද්ධමනය තවදුරටත් මැදි තනි අගයක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විදේශීය අංශය සැලකූ විට, 2016 වසරේ පළමු මාස තුන වෙළඳ ගිණුමේ හිඟය සියයට 2.2 කින් අඩු විය. මේ අතර, වසරේ මුල් මාස හතර තුළදී සංචාරක ඉපැයීම් සියයට 20.0 කින් ඉහළ ගොස් ඇති බවට ඇස්තමේන්තුගත කර ඇති අතර, සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පළමු කාර්තුව තුළ සියයට 8.1 ක ඉහළ යෑමක් වාර්තා කළේය. පෙර මාසය අවසානයේදී එ.ජ. ඩොලර් බිලියන 6.2 ක් වූ දළ නිල සංචිත ප්‍රමාණය, 2016 අප්‍රේල් අවසානය වනවිට, එ.ජ. ඩොලර් බිලියන 6.1 දක්වා සුළු වශයෙන් අඩු වී ඇති බවට

ඇස්තමේන්තු කර ඇති අතර, 2016 වසරේ මේ දක්වා එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත. මේ අතර, රජයේ සුරැකුම්පත් වෙළඳපොළ වෙත ලැබුණු ශුද්ධ ආයෝජන ලැබීම්වලින් පිළිබිඹු වන පරිදි, 2016 අප්‍රේල් මාසයේ සිට රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කිරීම සඳහා විදේශීය ආයෝජකයන් තුළ ඇති උනන්දුව යළි ඇති වී ඇති බව නිරීක්ෂණය වී ඇත. සැලසුම්ගත ව්‍යුහාත්මක වෙනස්කම් සමඟ, අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙතින් අපේක්ෂිත විස්තීර්ණ ණය පහසුකම (Extended Fund Facility) හා අනෙකුත් බහුපාර්ශ්වික හා ද්විපාර්ශ්වික ණය පහසුකම් ද හේතුවෙන් විදේශීය කම්පනවලට සාර්ථකව මුහුණදීමට ආර්ථිකයට ඇති හැකියාව ද ආයෝජක විශ්වාසය ද ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2016 මැයි මස 20 පැවති රැස්වීමේ දී, මුදල් මණ්ඩලයේ අදහස විය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින් සියයට 6.50 සහ සියයට 8.00 මට්ටමේ තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය.

මුදල් ප්‍රතිපත්ති තීරණය:	ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවතී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 6.50
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 8.00
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 7.50